


විභාග අංකය:



කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
දුරස්ථ හා අධ්‍යෝත්මක අධ්‍යාපන කේන්ද්‍රය
චාක්‍ර හා කළමනාකරණ අධ්‍යාපන පියා
ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධිය තෙවන පරීක්ෂණය (බාහිර) - 2016
අප්‍රේල/ මැයි - 2022

BMGT E3065 - ව්‍යාපාර මූල්‍ය

වේලාව: ජූයි 03 පි.

විභාගය සඳහා උපගේදස්

- i. මෙම ප්‍රශ්න පත්‍රය A සහ B කොටසින් සමන්විත වේ.
- ii. ප්‍රශ්න ගණන:
A කොටස - 15
B කොටස - 04
- iii. සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.
- iv. ප්‍රශ්න පත්‍රයේ A කොටස ඔහු පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.
- iv. ප්‍රශ්න පත්‍රයේ A කොටස විභාග හා ආදාළවෙන් පිටතට ගෙන නොයන ලෙස ඔබට දැඩි ලෙස උපගේදස් දෙනු ලැබේ.

A කොටස

ප්‍රශන අංක 01

වඩාන් සුදුසු පිළිතුර යටින් පැහැදිලිව උරක් ඇදීමෙන් පිළිතුර තෝරන්න.

(01) මූල්‍ය කළමනාකරණය සැලකිලිමත් වන්නේ,

- අ) යම් සමස්ත ඉලක්කයක් මතසේ තබාගෙන වන්කම අත්පත් කර ගැනීම, මූල්‍යකරණය සහ කළමනාකරණය.
- ආ) පවතින සම්පත් ප්‍රයෝගනයට ගැනීමේ අරමුණින් ලාභය උපරිම කිරීම.
- ඇ) ආර්ථිකයේ පවතින සම්පත් ප්‍රයෝග ලෙස භාවිතා කිරීම.
- ඈ) ආයතනික සහ කොටස් හිමියන්ගේ අරමුදල් අවශ්‍යතා හඳුනා ගැනීම.

(02) මූල්‍ය කළමනාකරණයේ මූලික අරමුණ වන්නේ;

- අ) සමාගම විසින් සපයනු ලබන නිෂ්පාදන හෝ සේවා ගණන සහ වර්ග වැඩි කිරීම
- ආ) කොටස් හිමියන්ගේ දිනය උපරිම කිරීම
- ඇ) සමාගම විසින් ගෙවනු ලබන බුදු ප්‍රමාණය අවම කිරීම
- ඈ) සමාගම විසින් උපයාගත් ලාභය උපරිම කිරීම

(03) _____ යනු යම් සංඛ්‍යානමය ව්‍යාප්තියක, මධ්‍යනය වටා විවෘතතාවයේ සංඛ්‍යානමය මිනුමකි.

- අ) විවෘතය (variance)
- ආ) අප්පක්ෂික ප්‍රතිලාභ අනුපාතය (expected rate of return)
- ඇ) සම්මත අපගමනය (standard deviation)
- ඈ) විවෘතයේ සංග්‍රහකය (co-efficient of variation)

(04) විවිධ අපේක්ෂිත ප්‍රතිලාභ සහිත සුරකුම්පත් දෙකක අවධානම භාවිතා කිරීමෙන් සැයදිය හැකි වන්නේ;

- අ) සුරකුම්පත්වල සම්මත අපගමනය (standard deviation of securities)
- ආ) සුරකුම්පත්වල විවෘතය (variance of securities)
- ඇ) විවෘතයේ සංග්‍රහකය (co-efficient of variation)
- ඈ) මේ කිසිවක් නොවේ (none of these)

- (05) සම්පූර්ණ අවදානම ගණනය කරනු ලබන්නේ _____ සමග කුමානුකුල නොවන අවදානම එකතු කිරීමෙනි.
- අ) කුමානුකුල අවදානම
 - ආ) චෙළෙදහාල අවදානම
 - ඇ) රටකට විශේෂීත අවදානම
 - ඈ) ඉහත සියල්ල
- (06) මුදලට කාලීන වටිනාකමක් ඇති වන්නේ?
- අ) පුද්ගලයන් වර්තමාන පරිශෝෂනයට වඩා අනාගත පරිශෝෂනයට කැමුත්තක් දක්වන නිසා.
 - ආ) මිලදී ගැනීමේ හැකියාව අනුව අද මුදලට වඩා හේට මුදල් වටින නිසා.
 - ඇ) අද දින ආයෝජනය කරන මුදල් මත අවදානම් රහිත ප්‍රතිලාභ ලැබීමේ හැකියාව නොමැති නිසා.
 - ඈ) අද උපයන මුදල් හේට උපයන මුදලට වඩා වටින්නේ අවදානම් රහිත ප්‍රතිලාභයක් ඇති නිසා.
- (07) 2021 මැයි 11 දින, කසුන් ඔහුගේ තැන්දාගෙන් රු. 18,000 ක මුදලක් ඉල්ලා ගන්නා ලදී. කසුන් 7% වාර්ෂික පොලී අනුපාතයක් ගෙවීමට එකඟ වූයේ නම්, යහු ඊය ලබාගන්නේ මාස 16 ක කාලයක් යදහා නම් ඔහු විසින් ගෙවීය යුතු මුළු මුදල ගණනය කරන්න.
- අ) රු. 19,680 කි
 - ආ) රු. 19,260 කි
 - ඇ) රු. 53,139 කි
 - ඈ) රු. 37,260 කි
- (08) ඔබ රු. 4,000 ක මුදලක්, වර්ෂයකට 6% පොලීයකට, කාර්මුමය වැළැපොලීයක් ගෙවනු ලබන ගිණුමක තැන්පත් කළහාන්, වසර 5කට පසු ගිණුමේ කොපමණ මුදලක් තිබේද?
- අ) රු. 5383.47 කි
 - ආ) රු. 5387.42 කි
 - ඇ) රු. 4240.00 කි
 - ඈ) රු. 5300.00 කි

- (09) මාය 6 කට පසු ගිණුමෙන් රු.12,000ක මුදලක් ලබා ගැනීමට, මායිකව වැඳ් පොලී ගෙවනු ලබන,
වාර්ෂික පොලීය 9% ක් වූ ගිණුමක අද ඔබ කොපමඟ මුදලක් තැන්පත් කිරීමට අවශ්‍ය?
- අ) රු. 13,080 කි.
 - ආ) රු. 11,955 කි.
 - ඇ) රු. 12,454 කි.
 - ඈ) රු. 9,215 කි.
- (10) අද දින රු. 3,750 ක් තැන්පත් කර අඩුරුදු 38 කින් රු. 20,000 ක් ලබා ගැනීමට නම, අවශ්‍ය වාර්ෂික
පොලී අනුපාතය කුමක්ද?
- අ) 4.50%
 - ආ) 14.04%
 - ඇ) 18.75%
 - ඈ) 14.03%
- (11) ආයෝජන යෝජනාවක් පිළිගත යුත්තේ කවර අවස්ථාවකදීද?
- අ) ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට සමාන ප්‍රතිලාභයක් ලැබෙන විට
 - ආ) ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විට
 - ඇ) ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබෙන විට
 - ඈ) ඉහත කිසිවක් නොවේ.
- (12) ආයතනයක ලාභාංග පිළිගැනීමට ආයෝජකයින් කැමති බව පැහැදිලි කරන නායාය නම්,
- අ) බරඩ ඉන් ද ගැන්ඩ් (bird in the hand)
 - ආ) සේවාදායක බලපෑම (clientele effect)
 - ඇ) බදු මනාපය (tax preference)
 - ඈ) අවශ්‍යෙක ලාභාංග (residual dividend)
- (13) ලාභාංග වට්ටම ආකෘති (DDM) සම්බන්ධයෙන් වඩාත් සුදුසු ප්‍රකාශය තෝරන්න
- අ) සමාගමට ලාභාංග ඉතිහාසයක් ඇති විට DDM අදාළ වේ.
 - ආ) සමාගමට ලාභාංග ඉතිහාසයක් ඇති විට සහ ලාභාංග ඉපැයිමවලට අදාළ වන විට DDM
අදාළ වේ.

- අ) DDM පාලන ඉදිරි දර්ශනය සමඟ අදාළ වේ.
 ඇ) සමාගමට ධනාත්මක නිධිහස් මුදල් ප්‍රවාහයක් ඇති විට DDM අදාළ වේ.

(14) පහත තොරතුරු අනුව, අමුදුවා පිරිවැවුම අනුපාතය කුමක්ද ?

	රු.
ආරම්භක අමුදුවා තොගය	2,000
අවසන් අමුදුවා තොගය	1,000
අමුදුවා මිලදී ගැනීම	14,000
දළ විකුණුම	1,300,000

- අ) වාර 10 ඩ.
 ඇ) වාර 12 ඩ.
 ආ) වාර 14.5 ඩ.
 ඇ) වාර 9.5 ඩ.

(15) ජෙම් (පොද්ගලික) සමාගම 2022 සහ 2021 වසර අවසානය සඳහා පහත තොරතුරු වාර්තා කරයි:

වට්නාකම රු.

විස්තරය	2022	2021
සාමාන්‍ය කොටස ප්‍රවාහයක් ප්‍රාග්ධනය (රුපියල් 10 බැහින්)	800,000	800,000
ණය ප්‍රාග්ධනය	2,500,000	2,000,000
වර්ෂය සඳහා ගුද්ධ ආදායම	870,000	600,000
රඳවාගත් ඉපැයුම	1,475,000	800,000

2022 වර්ෂය සඳහා ලොහාංග ගෙවීමේ අනුපාතය කුමක්ද?

- අ) 20.64 %
 ඇ) 22.41 %
 ආ) 21.0%
 ඇ) 23.04%

(ලකුණු 02 × ප්‍රාග්ධන 15 = ලකුණු 30)

(මුළු ලකුණු 30)

B කොටස

ප්‍රශ්න අංක 02

- අ) ව්‍යාපාරයක හිමිකාරීත්වය සහ කළමනාකරණය වෙත් පු විට ඇති වන ගැටලු මොනවාද? මෙම ගැටලු අවම කර ගැනීමට ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද?

(ලකුණු 05)

- ආ) ගාරඩා පුද්ගලික සමාගම විසින් ගෙබාල් නිෂ්පාදනය කර සහ ශ්‍රී ලංකා වේළඳපොලේ බෙදා හැරීමෙහි තුළ ව්‍යාපෘතියක් යළුකා බැලුයි. ව්‍යාපෘතියේ මූදල් ප්‍රවාහයන් පිළිබඳ විස්තර පහත දැක්වේ. ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයේ පිරිවැය 10% යැයි උපකල්පනය කරන්න. (සියලු සංඛ්‍යා මිලියන වලින් දක්වා ඇති)

වසර	මූදල් ගලා ජ්‍යෙම	මූදල් ගලා යැම
0	-	(100,000)
1	50,000	(30,000)
2	65,000	(35,000)
3	80,000	(40,000)
4	100,000	(60,000)
5	120,000	(70,000)

- i. ඉහත ව්‍යාපෘතියේ ගුද්ධ වර්තමාන අගය (NPV) කුමක්ද?

(ලකුණු 03)

- ii. ඔබ මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ යුතුද? ව්‍යාපෘතියේ NPV මත පදනම්ව අදහස් දැක්වන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 10)

ප්‍රශ්න අංක 03

- අ) සන් මයිනින් පී. එල්. සි (SS PLC) යනු විවිධාංගිකරණය පු ව්‍යාපාරයකි. අනිතයේ සිට අද වනතුරු පසුගිය වසර 3 සඳහා ගෙවන ලද ලාභාංශ වන්නේ (රු.): 3.00, 3.30, 3.75. තවද, ඉපැයිම රඳවා ගැනීමේ අනුපාතය 80% සහ ROE 7.5% වේ.

මෙම වසරේ ලාභාංශය රු. 4.00 යහ කොටස් මත අවශ්‍ය ප්‍රතිලාභය 12% කි. SS PLC කොටස් වෙළඳපල මිල රු. 90

එබට අවශ්‍ය වන්නේ:

- i. ලාභාංශ වර්ධන වේගය ගණනය කරන්න. (ලකුණු 02)
- ii. ආවේණික අගය (intrinsic value) ගණනය කරන්න. (ලකුණු 04)
- iii. SS PLC කොටස පිළිබඳ ආයෝජන නිරද්‍යෙක් නිකුත් කරන්න. (ලකුණු 02)

- ආ) GSK PLC දැනට ප්‍රශ්නේත ප්‍රාග්ධන ව්‍යුහයක් සහිතව ක්‍රියාත්මක වේ. සමාගම නිශ්චල දේපල ව්‍යාපෘතියක් සලකා බලීම් සිටින අතර ඒ සඳහා රු. මිලියන 800 ක ආයෝජනයක් කළ යුතුය. ප්‍රාග්ධන ව්‍යුහය සම්බන්ධ පහත තොරතුරු ලබා ගත හැක.

ප්‍රාග්ධනය	වෙළඳපල අගය (රු. 000)
නිශ්චිත - සාමාන්‍ය කොටස්	800,000
වර්ණික කොටස්	200,000
ණය	600,000

ප්‍රාග්ධන ව්‍යුහයේ වන්මත් බර මත පදනම්ව නව ව්‍යාපෘතියට මූදල් යෙදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය. මේ අනුව, සමාගම විසින් ආයෝජකයින් සඳහා සාමාන්‍ය කොටස්, වර්ණික කොටස් නිකුත් කරනු ඇති අතර, ණය නිකුත් කිරීම මගින්ද ව්‍යාපෘතියට මූල්‍යභාර ලබා ගතු ඇත. සමාගමේ සාමාන්‍ය ලාභාංශය රු. 5.00 ක් වන අතර එය 6% කින් වර්ධනය වනු ඇතැයි අභේක්ෂා කෙරේ. වන්මත් සාමාන්‍ය කොටස් මිල රු. 50.00 කි. ලාභාංශ රු. 6.00 බැංකින් වර්ණික කොටස් හිමියන් සඳහා ගෙවනු ලබන අතර වර්ණික කොටසක වෙළඳපල මිල රු. 30.00. ණය මූල්‍යකරණය ලෙස 18% ක පොලියකට යටත්ව බැංකු නොයෙක් ගැනීමට ව්‍යාපෘතිය සැලැසුම කරයි. බ්‍රේ අනුපාතය 30% කි.

එබට අවශ්‍ය වේ;

- i. රු. මිලියන 800 ක ආයෝජනයක් සාමාන්‍ය කොටස්, වර්ණික කොටස් සහ ණය මගින් එක් එක් මූල්‍යය මගින් රස් කරන ලද ප්‍රමාණයන් ගණනය කිරීම මගින් අරමුදල් සපයනු ලැබේ.

(ලකුණු 02)

- ii. සාමාන්‍ය කොටස්වල පිරිවැය, වර්ණීය කොටස්වල පිරිවැය සහ ජාය ප්‍රාග්ධනයෙහි බදු පසු පිරිවැය ගණනය කරන්න. (ලකුණු 06)
- iii. ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයේ බර කළ සාමාන්‍ය පිරිවැය (WACC) ගණනය කරන්න. (ලකුණු 04)
(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 04

- අ) පහත යළුහන් යාක්ලුප කෙටියෙන් පැහැදිලි කරන්න.
- i. යාභා සිද්ධාන්තය (signaling theory)
 - ii. පෙක්කින් හිඩර න්‍යාය (Pecking order theory)
 - iii. ප්‍රශ්න ප්‍රාග්ධන ව්‍යුහය (optimum capital structure)
- (03 × 03 = 09 ලකුණු)
- ආ) එරිය්ලාටා සමාගමෙහි, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර යළුහා පහත තොරතුරු ලබා ඇත.
- ජය ප්‍රාග්ධනයෙන් 40% ක් සහ කොටස් ප්‍රාග්ධනයෙන් 60% ක ඉලක්කගත ප්‍රාග්ධන ව්‍යුහයක් පවත්වා ගැනීමට එරිය්ලාටා අභේක්ෂා කරයි. ව්‍යාපාරයේ ගුද්ධ ආදායම රු. 1,200,000 ක් වන අතර ඉදිරි මූල්‍ය වර්ෂයේ දැඳුනුම නියමිත ප්‍රාග්ධන වියදම 1,600,000 කි.
- අවශ්‍ය ලාභාංග ප්‍රතිපත්තියට අනුව සමාගම ලාභාංග ලෙස ගෙවිය යුතු ලාභාංග අනුපාතය කොපමෙනු?
- (ලකුණු 06)

- ඇ) ජේ. ජේ. මිල්ස (JJ Mills) පොදු සමගම ඉන්ද්‍රියිසියානු ඇලුම නිෂ්පාදකයෙකි. එම සමාගම ශ්‍රී ලංකාවේ, කොටන් ජ්ලස (Cotton Plus) පුද්ගලික සමාගම මිලදී ගැනීමට ඉදිරිපත් වීමට යලකා බලයි. ජේ. ජේ. මිල්ස හි උප යහාපති පහත තොරතුරු රෝ කර ඇත:
- 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය යදහා ලාභ හෝ අලාභ සහ අනෙකුත් විස්තිරුණ ආදායම් ප්‍රකාශයෙන් උපුත්වා ගැනීම: (රුපියල් වලින් :)
- | | |
|-----------------|-----------|
| ආදායම | 2,000,000 |
| විකුණුම පිරිවැය | 950,000 |

මාර්තු 31 වැනි දිනට මූල්‍ය කන්ත්වය පිළිබඳ ප්‍රකාශයෙන් උප්‍රවා ගැනීම්:

විස්තරය	2022	2021
තොගය	200,000	150,000
ණයගැනීයෝ	250,000	200,000
ණයහිමියෝ	350,000	300,000

මහ විසින් ජේ. ජේ. මිල්ස් හි මුදල් වතුය ගණනය කර පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය වේ.
(ජේ. ජේ. මිල්ස් වසරකට දින 360 ක් වැඩ කරන බව යලකන්න)

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

ප්‍රගතා අංක 05

කෙවින් ටෝසිස් සමාගම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යොලුලුම බවු නිෂ්පාදන යමාගමකි. සමාගමේ පහත යදහන් කෙටුවුම්පත්කළ මූල්‍ය ප්‍රකාශන තිබා සපයා ඇත.

මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම ප්‍රකාශය

(රු. මිලියන)

	2022	2021
පිටවැවුම	14,100	8,960
අඩුකළා : විකුණුම පිටවැය	9,860	6,102
දළ ලාභය	4,240	2,858
අඩුකළා :		
පරිපාලන වියදම්	1,208	900
විකිණීම සහ බෙදා ගැරීමේ වියදම්	645	522
වෙනත් මෙහෙයුම වියදම්	120	102
පොලී සහ බදු වලට පෙර ලාභය	2,267	1,334
අඩුකළා : පොලී වියදම	286	345
එකතුකළා :		
ආයෝජන ආදායම	173	80

කුලී ආදායම	21	12
බදු වලට පෙර ලාභය	2,175	1,081
අඩුකළා: ආදායම බදු	652	324
බදු පසු ලාභය	1,523	757

මාර්තු 31 වැනි දිනට මූල්‍ය කත්ත්ව ප්‍රකාශය

(රු. මිලියන)

	2022	2021
ස්ථාවර වත්කම්		
ඉඩම් සහ ගොඩනැගිලි	8,970	6,610
දේපල, පිරියන සහ උපකරණ	2,680	1,788
ආයෝජන	1,080	670
	12,730	9,068
ඡංගම වත්කම්		
තොගය	2,020	1,002
වෙළඳ ගුණයැතියන්	488	534
ලැබිය ඇතුළු ආයෝජන ආදායම	47	-
මුදල් සහ බැංකු	59	45
	2,614	1,581
මුළු වත්කම	15,344	10,649
මූල්‍යකරණය කරන ලද්දේ		
කොටස් ප්‍රාග්ධනය සහ සංවිත		
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (රුපියල් 10 බැගින්)	8,960	5,500
පොදු සංවිතය	414	207
රඳවාගත් ඉපැයුම	1,866	780
ඡංගම නොවන වගකීම්		

14% භායකර	2,043	2,464
	13,283	8,950
ඡායම වගකීම		
වෙළඳ භායන්ස්	876	586
ලපවිත එියදම	809	772
ගෙවිය යුතු බදු	376	340
	2,061	1,698
මුළු ප්‍රාග්ධනය සහ වගකීම	15,344	10,649

2022 සහ 2021 වර්ෂයන් අවසානයේ කොට්ඨාසී වෝයිස් සමාගමේ සාමාන්‍ය කොටසක වෙළඳපල මිල පහත දක්වා ඇත.

	2022	2021
සාමාන්‍ය කොටසක වෙළඳපල මිල (රු.)	20	14

සමාගම 2022 මාර්තු 31 සහ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර යදා පිළිවෙළින් රුපි. මිලයන 228 ක සහ රුපි. මිලයන 91 ක ලාභාංශ ගෙවා ඇත.

බඩ විසින්:

2021 සහ 2022 වසර යදා කොට්ඨාසී වෝයිස් සමාගම යදා පහත අනුපාත ගණනය කර, ඔබගේ ගණනය කිරීම මත පදනම්ව සමාගමේ මූල්‍ය කාර්යභාධනය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව කොට්ඨාසී අදහස දක්වන්න.

- i) ලාභදායිත්වතා අනුපාත තුනක් (03)
- ii) ද්‍රව්‍යීලතා අනුපාත දෙකක් (02)
- iii) ස්ථාභිතා (Stability) අනුපාත තුනක් (03)
- iv) ආයෝජක අපේක්ෂා (Investor Prospects) අනුපාත හතරක් (04).

(මුළු ලකුණ 20)

Present Value Tables

Present value of 1, i.e. $(1 + r)^{-n}$

where r = discount rate

n = number of periods until payment

(n)	Discount rates (r)									
	1%	2%	3%	4%	5%	6%	7%	8%	9%	10%
1	0.990	0.980	0.971	0.962	0.952	0.943	0.935	0.926	0.917	0.909
2	0.980	0.961	0.943	0.925	0.907	0.890	0.873	0.857	0.842	0.826
3	0.971	0.942	0.915	0.889	0.864	0.840	0.816	0.794	0.772	0.751
4	0.961	0.924	0.888	0.855	0.823	0.792	0.763	0.735	0.708	0.683
5	0.951	0.906	0.863	0.822	0.784	0.747	0.713	0.681	0.650	0.621
6	0.942	0.888	0.837	0.790	0.746	0.705	0.666	0.630	0.596	0.564
7	0.933	0.871	0.813	0.760	0.711	0.665	0.623	0.583	0.547	0.513
8	0.923	0.853	0.789	0.731	0.677	0.627	0.582	0.540	0.502	0.467
9	0.914	0.837	0.766	0.703	0.645	0.592	0.544	0.500	0.460	0.424
10	0.905	0.820	0.744	0.676	0.614	0.558	0.508	0.463	0.422	0.386
11	0.896	0.804	0.722	0.650	0.585	0.527	0.475	0.429	0.388	0.350
12	0.887	0.788	0.701	0.625	0.557	0.497	0.444	0.397	0.356	0.319
13	0.879	0.773	0.681	0.601	0.530	0.469	0.415	0.368	0.326	0.290
14	0.870	0.758	0.661	0.577	0.505	0.442	0.388	0.340	0.299	0.263
15	0.861	0.743	0.642	0.555	0.481	0.417	0.362	0.315	0.275	0.239
	11%	12%	13%	14%	15%	16%	17%	18%	19%	20%
1	0.901	0.893	0.885	0.877	0.870	0.862	0.855	0.847	0.840	0.833
2	0.812	0.797	0.783	0.769	0.756	0.743	0.731	0.718	0.706	0.694
3	0.731	0.712	0.693	0.675	0.658	0.641	0.624	0.609	0.593	0.579
4	0.659	0.636	0.613	0.592	0.572	0.552	0.534	0.516	0.499	0.482
5	0.593	0.567	0.543	0.519	0.497	0.476	0.456	0.437	0.419	0.402
6	0.535	0.507	0.480	0.456	0.432	0.410	0.390	0.370	0.352	0.335
7	0.482	0.452	0.425	0.400	0.376	0.354	0.333	0.314	0.296	0.279
8	0.434	0.404	0.376	0.351	0.327	0.305	0.285	0.266	0.249	0.233
9	0.391	0.361	0.333	0.308	0.284	0.263	0.243	0.225	0.209	0.194
10	0.352	0.322	0.295	0.270	0.247	0.227	0.208	0.191	0.176	0.162
11	0.317	0.287	0.261	0.237	0.215	0.195	0.178	0.162	0.148	0.135
12	0.286	0.257	0.231	0.208	0.187	0.168	0.152	0.137	0.124	0.112
13	0.258	0.229	0.204	0.182	0.163	0.145	0.130	0.116	0.104	0.093
14	0.232	0.205	0.181	0.160	0.141	0.125	0.111	0.099	0.088	0.078
15	0.209	0.183	0.160	0.140	0.123	0.108	0.095	0.084	0.074	0.065
	21%	22%	23%	24%	25%	26%	27%	28%	29%	30%
1	0.826	0.820	0.813	0.807	0.800	0.794	0.787	0.781	0.775	0.769
2	0.683	0.672	0.661	0.650	0.640	0.630	0.620	0.610	0.601	0.592
3	0.565	0.551	0.537	0.525	0.512	0.500	0.488	0.477	0.466	0.455
4	0.467	0.451	0.437	0.423	0.410	0.397	0.384	0.373	0.361	0.350
5	0.386	0.370	0.355	0.341	0.328	0.315	0.303	0.291	0.280	0.269
6	0.319	0.303	0.289	0.275	0.262	0.250	0.238	0.227	0.217	0.207
7	0.263	0.249	0.235	0.222	0.210	0.198	0.188	0.178	0.168	0.159
8	0.218	0.204	0.191	0.179	0.168	0.157	0.148	0.139	0.130	0.123
9	0.180	0.167	0.155	0.144	0.134	0.125	0.116	0.108	0.101	0.094
10	0.149	0.137	0.126	0.116	0.107	0.099	0.092	0.085	0.078	0.073
11	0.123	0.112	0.103	0.094	0.086	0.079	0.072	0.066	0.061	0.056
12	0.102	0.092	0.083	0.076	0.069	0.063	0.057	0.052	0.047	0.043
13	0.084	0.075	0.068	0.061	0.055	0.050	0.045	0.040	0.037	0.033
14	0.069	0.062	0.055	0.049	0.044	0.039	0.035	0.032	0.028	0.025
15	0.057	0.051	0.045	0.040	0.035	0.031	0.028	0.025	0.022	0.020

Annuity Table

Present value of an annuity of 1, i.e. $\frac{1 - (1 + r)^{-n}}{r}$

where r = discount rate

n = number of periods

(n)	Discount rates (r)									
	1%	2%	3%	4%	5%	6%	7%	8%	9%	10%
1	0.990	0.980	0.971	0.962	0.952	0.943	0.935	0.926	0.917	0.909
2	1.970	1.942	1.913	1.886	1.859	1.833	1.808	1.783	1.759	1.736
3	2.941	2.884	2.829	2.775	2.723	2.673	2.624	2.577	2.531	2.487
4	3.902	3.808	3.717	3.630	3.546	3.465	3.387	3.312	3.240	3.170
5	4.853	4.713	4.580	4.452	4.329	4.212	4.100	3.993	3.890	3.791
6	5.795	5.601	5.417	5.242	5.076	4.917	4.767	4.623	4.486	4.355
7	6.728	6.472	6.230	6.002	5.786	5.582	5.389	5.206	5.033	4.868
8	7.652	7.325	7.020	6.733	6.463	6.210	5.971	5.747	5.535	5.335
9	8.566	8.162	7.786	7.435	7.108	6.802	6.515	6.247	5.995	5.759
10	9.471	8.983	8.530	8.111	7.722	7.360	7.024	6.710	6.418	6.145
11	10.37	9.787	9.253	8.760	8.306	7.887	7.499	7.139	6.805	6.495
12	11.26	10.58	9.954	9.385	8.863	8.384	7.943	7.536	7.161	6.814
13	12.13	11.35	10.63	9.986	9.394	8.853	8.358	7.904	7.487	7.103
14	13.00	12.11	11.30	10.56	9.899	9.295	8.745	8.244	7.786	7.367
15	13.87	12.85	11.94	11.12	10.38	9.712	9.108	8.559	8.061	7.606
	11%	12%	13%	14%	15%	16%	17%	18%	19%	20%
1	0.901	0.893	0.885	0.877	0.870	0.862	0.855	0.847	0.840	0.833
2	1.713	1.690	1.668	1.647	1.626	1.605	1.585	1.566	1.547	1.528
3	2.444	2.402	2.361	2.322	2.283	2.246	2.210	2.174	2.140	2.106
4	3.102	3.037	2.974	2.914	2.855	2.798	2.743	2.690	2.639	2.589
5	3.696	3.605	3.517	3.433	3.352	3.274	3.199	3.127	3.058	2.991
6	4.231	4.111	3.998	3.889	3.784	3.685	3.589	3.498	3.410	3.326
7	4.712	4.564	4.423	4.288	4.160	4.039	3.922	3.812	3.706	3.605
8	5.146	4.968	4.799	4.639	4.487	4.344	4.207	4.078	3.954	3.837
9	5.537	5.328	5.132	4.946	4.772	4.607	4.451	4.303	4.163	4.031
10	5.889	5.650	5.426	5.216	5.019	4.833	4.659	4.494	4.339	4.192
11	6.207	5.938	5.687	5.453	5.234	5.029	4.836	4.656	4.486	4.327
12	6.492	6.194	5.918	5.660	5.421	5.197	4.988	4.793	4.611	4.439
13	6.750	6.424	6.122	5.842	5.583	5.342	5.118	4.910	4.715	4.533
14	6.982	6.628	6.302	6.002	5.724	5.468	5.229	5.008	4.802	4.611
15	7.191	6.811	6.462	6.142	5.847	5.575	5.324	5.092	4.876	4.675
	21%	22%	23%	24%	25%	26%	27%	28%	29%	30%
1	0.826	0.820	0.813	0.806	0.800	0.794	0.787	0.781	0.775	0.769
2	1.509	1.492	1.474	1.457	1.440	1.424	1.407	1.392	1.376	1.361
3	2.074	2.042	2.011	1.981	1.952	1.923	1.896	1.868	1.842	1.816
4	2.540	2.494	2.448	2.404	2.362	2.320	2.280	2.241	2.203	2.166
5	2.926	2.864	2.803	2.745	2.689	2.635	2.583	2.532	2.483	2.436
6	3.245	3.167	3.092	3.020	2.951	2.885	2.821	2.759	2.700	2.643
7	3.508	3.416	3.327	3.242	3.161	3.083	3.009	2.937	2.868	2.802
8	3.726	3.619	3.518	3.421	3.329	3.241	3.156	3.076	2.999	2.925
9	3.905	3.786	3.673	3.566	3.463	3.366	3.273	3.184	3.100	3.019
10	4.054	3.923	3.799	3.682	3.571	3.465	3.364	3.269	3.178	3.092
11	4.177	4.035	3.902	3.776	3.656	3.543	3.437	3.335	3.239	3.147
12	5.278	4.127	3.985	3.851	3.725	3.606	3.493	3.387	3.286	3.190
13	4.362	4.203	4.053	3.912	3.780	3.656	3.538	3.427	3.322	3.223
14	4.432	4.265	4.108	3.962	3.824	3.695	3.573	3.459	3.351	3.249
15	4.489	4.315	4.153	4.001	3.859	3.726	3.601	3.483	3.373	3.268